

පරිසරය

සොබාමත ශ්‍රී ලංකාවක



ජාතික ජන බලවේගය

සොබාමන් ශ්‍රී ලංකාවක්

පරිසර ප්‍රතිපත්තිය
ජාතික ජන බලවේගය



යිදාරිත බව, සිසිල, සෞන්දර්ය පිරි ගාබ හා සත්ව විවිධත්වයක් සහිතමෙමරාජ්‍යපවිත්‍ර ආභාර, ගුමීයහානාගරීක අලංකරණය, අකාශය සංවිධානය කිරීම ආදී අඩවි සියල්ලම මහා පවිත්‍ර හා ප්‍රශස්ත දැරූකයක තබා නඩත්තු කිරීම අපගේ වගකීම වේ. පුරවැසියාට දිවි ගෙවීමට ඇති මෙම අවකාශය මහජාවල හා ගාක ජ්විත සුරක්ෂිම කුළ ගෝලිය උණුසුම පිළිබඳ ගැටලුව අවම කරගත් සුන්දර වට්පිටාවක් අපට ගේෂ වනු ඇති.

පිරිසිදු භූමියක නිල්වන් ජල පද්ධතියක් සුපවිත්‍ර වායු ගෝලයක් සහිත සුරක්ෂිත වූද, පිරිසිදු වූද, ආභාරපානවලින් සමන්විත මානව ජ්විතයක් ගෙවීමට අවශ්‍ය පවිත්‍ර වාසස්ථානයක් හා සේවා ස්ථානයක් නිර්මාණය කිරීමටත් රටක් ලෙස පිවිතුරු සුන්දර පරිසරයක් නිර්මාණය කිරීමත් අපගේ බලාපොරොත්තුවයි.

මෙවත් තත්ත්වක් ගොඩනගිමේදී රට මුහුණ දී තිබෙන අරුණුද භදුනාගත යුතුය. අතීතයේදී මෙරටේ සංවර්ධන වැඩසහන් සැලසුම් කිරීමේදී පාරිසරික සාධක සැලකිල්ලට ගනු ලැබුවද වර්තමානය වනවිට එය තුමානුකුලට වෙනස් වී ගොතික හා මූල්‍යමය සාධක මූලික සාධකයන් ලෙස සංවර්ධන වැඩසහන් සැකසීමේදී සැලකිල්ලට ගැනීමක් සමග පාරිසරික අනාරක්ෂිත බව වෙශවත් වී එය මානව හා ජීවී පැවැත්මට අහියෝගකරන කරන මට්ටමට වර්ධනය වීමට ඉඩකඩ විවර කොට තිබේ.

පුපරික්‍රමාවන් තොර සිදුකල ක්‍රියාදාමයන් සංවර්ධනය බවට වැරදි අර්ථතාවකට ලක් කොට තිබෙන වටපිටාවක සමාජ ආර්ථික දියුණුව අත්‍යාවගා බව පිළිගත්තා අප දිරස කාලීන වශයෙන් සංවර්ධනයට පාදක වන ස්වාධාවික සම්පත් ප්‍රතිස්ථාපනය කළ හැකි අයුරින් හාවිත කරමින් සංවර්ධනය ප්‍රශ්නය මට්ටමක රදවා තබා ගැනීමටත් එහි තිරසාර බව සුරක්ෂිත වස් ජේව ආධාරක පද්ධතිය සුරක්ෂිත පාරිසරික මිතුරු සංවර්ධන ක්‍රියාවලියකට රට යොමු කරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ පිහිටීමක්, මෙහි භූවිද්‍යාත්මක නිර්මිතයන් වසර පුරාවම හොඳින් පතිතවන සුරියාලෝකයක් සංඝීය සුලං ප්‍රවාහ දෙකකින්ද ඇතුළු මිලක් තියම කළ නොහැකි මහා වැසි සම්පතක උරුමයන්, ඉතා පිරිසිදු බණිජ සම්පත්ද ලොව විශිෂ්ටීතම ජේව විවිධත්වයකට උරුමකම කිමක් සැලකු කළ එකිනෙකට අන්තර් සබඳකම්වලින් සමන්විත සුවිශේෂ පාරිසරික පද්ධතියක් උරුම වීමත්, ඉතා දියුණු හා ප්‍රබල සැබැං සංවර්ධනයකට රට යොමු කිරීමේ හැකියාවක් පෙන්වාදීමකි.

පවතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම අරබයා අපගේ ප්‍රධාන අරමුණ වර්තමාන හා අනාගත මානව හා ජීවීන් පැවැත්ම උදෙසා පරිසර කළමනාකරණයට රජයේ කැපවීම අප ගොඩනගන ජාතික පාරිසරික ප්‍රතිපත්තියේ මූලික අවශ්‍යතාවය ලෙස සළකන අතර, තිරසාර සංවර්ධන රාමුවක් තුළ රටේ නිවැරදි පරිසර කළමනාකරණයක් සහතික කර ගැනීමට බලාපොරොත්තු වේ. සමස්ත පරිසර පද්ධතින් සුරක්ෂිත හා කළමනාකරණයට මාර්ගෝපදේශයක් සැපයීමට අපේක්ෂා කරන අතර, සියලු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්ද ප්‍රදේශීලියන්ද මෙහි මූලික දැක්මට අනුව මෙහෙයවනු ලැබේ. ඒ සඳහා අප සකස් කළ සුවිශේෂී අරමුණු 05කි.

1. ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාව රැකෙන පරිදි ස්වභාවික සම්පත් සහ පරිසර කළමනාකරණය වැඩිදියුණු කිරීම.
2. පරිසරය හා ස්වභාවික සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීමේ දී හා සැලසුම් කිරීමේ දී ඒකාබද්ධ ප්‍රවේශය (Integrated Approach) හාවිතයට ගැනීම.

3. පරිසර සුරක්ෂිතතාව වෙනුවෙන් ආයතන අතර මනා සම්බන්ධීකරණය සහ යහපාලන මූලධර්ම ක්‍රියාත්මක කිරීම තුළින් පාරිසරික නීතිමය සහ ආයතනික ව්‍යුහය සක්තිමත් කිරීම.
4. පරිසර කළමනාකරණයේ දී වර්තමානයේ මූහුණ පාතිබෙන දැනුම්කම තුරන් කිරීම හා දේශගුණික වෙනස්වීම්වල ප්‍රතිඵ්‍යුතුක් වශයෙන් වර්ථමානයේ නිර්මානය වී ඇති විවිධ ව්‍යුහ පාරිසරික අර්ථය අවම කිරීම සහතිතක කිරීම.
5. පරිසර සුරක්ෂිත බව තහවුරු කිරීම උදෙසා දැනුම ආකල්ප ගොඩනැගීම අරමුණ කරගත් මානව සංස්කෘතියක් ගොඩනැගීම

පවිත්‍ර පරිසරයකින් හෙබේ ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ මූලධර්ම

පවිත්‍ර පරිසරයකින් හෙබේ ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ මූලධර්ම වර්තමාන මෙන්ම අනාගත ජීවයේ ගුණාත්මක තත්ත්වය ඉහළ තැබීම අරමුණු කරගත් අප ඒ අරමුණ සපල කර ගැනීම සඳහා අනුගමනය කරන ක්‍රියාවිලිවෙත මූලධර්ම 11ක් ඔස්සේ සැලසුම් කෙරේ. මෙක් මූලධර්මවලට අනුරූපීව ඉදිරි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පෙළගස්වනු ඇත.

1. **පාරිසරික යුක්තිය:** ශ්‍රී ලංකාවාසි සෑම පුරවැසියෙකුගේම වගකීමක් වනුයේ පරිසරය ආරක්ෂා කිරීම සහ පිරිප්‍රන් පරිසරයක් ඇති කිරීමය. එහි ප්‍රතිලාභ ලෙස මානව හා ජීවීන්ගේ අනාගත පැවත්ම තීරණය කරනු ඇත.
2. **පරිසරය සහ සංවර්ධනය අතර සම්බර්තාව යකුගැනීමට ක්‍රියාකැරීම:** සංවර්ධන ව්‍යාපෘතිවල දී පරිසරයට ඇති වන බලපැමි අවම කිරීම සහ සම්පත් තීරසාර ලෙස සහ කාර්යක්ෂමව හාවිතයට ගැනීමට සහතික වීම.

පරිසරය

3. පරිසර පද්ධතික ප්‍රවේශය: පාරිසරික සම්පත් සංවර්ධනය, කළමනාකරණය සහ සංරක්ෂණයේ දී ඒකාබද්ධ පරිසර පද්ධති ප්‍රවේශය භාවිතයට ගැනීම.
4. තිරසාර සම්පත් භාවිතය: පාරිසරික සම්පත් භාවිතා කිරීමේ දී ඒවායේ ගුණාත්මක තත්ත්වය හා වටිනාකම අඩු නොවන සේ හා අනාගත මානව පැවැත්ම සුරක්ෂිත වන අයුරින් භාවිතයට ගැනීම.
5. සාධාරණත්වය: ස්වභාවික සම්පත් භුක්ති විදිමේදී මානව තුළිතතාව පවත්වාගත යුතු අතරම සියලු ජ්වින්ගේ පැවැත්ම අවධානමකට ලක් නොකිරීම.
6. මහජන සහභාගිත්වය: පරිසර ආරක්ෂාව හා කළමනාකරණයේ දී සහභාගිත්ව ප්‍රවේශය වැඩිදියුණු කිරීම.
7. පුර්වාරක්ෂක ක්‍රමවේදය: කිසියම් ක්‍රියාකාරකමක් නිසා සම්පූර්ණ වශයෙන් තක්සේරු කළ නොහැකි පාරිසරික අවධානමක් පවතින විට එය විසඳීමට පෙර එම ක්‍රියාකාරකම තහනම් කිරීමට හෝ සීමා කිරීමට ක්‍රියාමාර්ග ගැනීම.
8. දුෂ්කය ප්‍රතිපූරණය කළ යුතුය: (Polluter Pays Principle) පරිසරය අපිරිසිදු කරන කවරෝ ව්‍යවහාර එම අපවිතතාව ඉවත් කිරීමේ වගකීම ඔහු විසින් දුරිය යුතුය.
9. පාරිසරික යහපාලනය: පරිසර නිති, පාරිසරික කළමනාකරණ ආයතන, විනිවිද බව, වගකීම, මානව අයිතින්වලට ගරු කිරීම, ප්‍රජා සහභාගිත්වය යනාදිය පරිසර කළමනාකරණයේ දී අන්තර්ග්‍රහණය කිරීම සහතික විම.
10. ප්‍රජාව සවි බලගැනීම්: පරිසර පද්ධති සමග ජ්වත්වන ප්‍රජාවට අවශ්‍ය දැනුමත් ඒ සඳහ වන සංස්කෘතියක් ගොඩනග මින් තිරසාර පැවැත්ම තහවුරු කිරීම.
11. පාරිසරික ආරක්ෂාව: මානව ක්‍රියාකාරකම හා ස්වභාවික ක්‍රියාවලින් පැන නගින පාරිසරික උච්චරුවලින් පරිසර පද්ධති ආරක්ෂා කිරීම.

පවිතු ශ්‍රී ලංකාවක් ගොඩනගේමට වටිනාම ප්‍රාග්ධනයක් ලෙස

1. ශ්‍රී ලංකාව, වර්ග කිලෝමීටර් 65,612කින් සමන්විත විවිධ භූ විෂමතා සහිත ගොඩනීමක් දී, එමෙන් හත් ගුණයක් ඉක්මවූ සම්පත් වලින් අනුත් සාරා කළාපයක් දී, ගොඩනීම හා සාරාය ඇතුළත විවිධාකාර වූ පාරිසරික පද්ධතින්වලින් අන්තර් සම්බන්ධතාවයක් සහිත තනි පරිසර පද්ධතියක් ලෙස ශ්‍රී ලංකාව අප හඳුනාගන්නේමු.
2. රටේ සමස්ත භූමිය සැලකුවිට ගැඹුර මීටර් 4ක දළ සංඛ්‍යාතමකින් යුත් වටිනා පස් ස්ථිරයක් රටට හිමිය. මෙම ස්ථිරයේ වටිනාකම කොටස ලෙස සලකනුයේ මතුපිට සිට 35cm පමණ වන පංගු ස්ථිරයයි. මෙම ස්ථිරය ලිහිල් කාබනික උව්‍ය බහුල හිසුමස් තවුවකින් සමන්විත වන අතර, අභ්‍යන්තර පස් හා පාෂාණක්, මතුපිට ගාබ හා සන්ව ප්‍රජාව අයත් ජේව ගෝලයත්, වායු ගෝලයත්, ජල වතුයත් සම්බන්ධ කරන වටිනාම ජීවී ස්ථිරය වේ. මේ වනවිට මෙකි ස්ථිරය ඇතුළු පස් ස්ථිරය බලවත් අනතුරකට මූහුණග තිබේ. අවිධිමත් ඉදිකිරීම් හා විද්‍යානුකූලව සැකසු ප්‍රතික භූමි පරීහරණ සැලැස්මක් ක්‍රියාවත තොනැගැරීමේ වරදින් මීටර් 4ක පමණ දළ සිනකමකින් යුත් සාරවත් පස් ස්ථිරයක් මේ වනවිට බලවත් අනතුරකට මූහුණ පා තිබේ. දැඩි පාංඟ බාධනයත්, අවිධිමත් ඉදිකිරීම් හා භූමියේ බනිජ සම්පත් අවහාවිතය තුළ නාය යාම බහුල විමත්, නිසරු පොලොවක් මෙන්ම කාන්තාරිකරණයේ මූලික ලක්ෂණ සමහර ප්‍රදේශවලින් මතුවීමත් බලවත් අනියෝගයක් ලෙස අප හඳුනා ගනිමු.
3. සැනීය මෝසම් වැසි 2කින් හා අන්තර් මෝසම් මැනී දෙකකින් සමන්විත අප දැවසින වසරකට වර්ෂාපතනයෙන් දළ වශයෙන් ජල සණ මීටර් මිලියන 111,250කට උරුමකම් කියමින් ඒ මත ගංගා දෝශී 103ක හා වෙරළ ආසන්නයට වත්ම වූ කුඩා ගංගා දෝශීන් 94ක උරුම ලද්දේ වෙති.

විටෙක දැඩි හානි පමුණුවන ගංවතුරටත්, තවත් විටෙක දැඩි නියගයටත් ගොදුරුවීමත්, අගනා සම්පතක් වූ ජලය දුෂ්චරිත වී විපතක් ආකාරයට බලපෑම් එල්ලකිරීම දක්වා වර්ධනයටත් තවත් අනියෝගයක් ලෙස අප හඳුනා ගන්නු.

එසේම රටේ ගංගා ඇලදාළ අයත් ගංගා උග්‍රී මැත කාලීන සංවර්ධනයේ නාමයෙන් ගෙන ආ ව්‍යාපෘති හේතුවෙන් දැඩි ලෙස හානි වලට ලක්ව රටට ප්‍රතිච්චිත ගෙන දෙම්ත් තිබේ. විශේෂයෙන් බලශක්ති උත්පාදනය හා වාරි ජල අවශ්‍යතාවය සඳහා යැයි පෙන්වමින් මධ්‍යම කඳුකරය තුළ සිදු කර ඇති කුඩා විදුලි බලාගාර බොහෝමයක සිට මහා පරිමාණ ව්‍යාපෘති විසින් රටට ලබාදෙන ආර්ථික ලාභයට වඩා සිදුවී ඇති විනාශයේ වට්නාම හා අනාගත අයන්ටත් බලපෑම් ගිනිය නොහැකි මට්ටමේ ප්‍රතිතින බවත් අපගේ විශ්වාසයයි. එබැවින් ඉදිරියේ එවත් හානි සඳහා ඉඩ නොතබන අතර, රටේ අවශ්‍යතාව සඳහා බලශක්ති උත්පාදනයට අඩු පිරිවැයක් යටතේ වැඩි ප්‍රතිලාභයක් ඉපැයිය හැකි සුළං හා සුර්ය බල ගක්තිය කෙරෙහි රට යොමු කරනු ඇත.

4. මානව හා පිවි පැවැත්මට මහත් පිටිවහලක් වන වායුගෝලය අවිධිමත් කාර්මිකරණයෙන් නිකුත් වන හරිතාගාර හා දුෂ්චරිත වායු හේතුවෙන් ද, අවිධිමත් ප්‍රවාහන පද්ධතියක ප්‍රතිඵලයෙන් නිකුත්වන දුෂ්චරිත වායු හේතුවෙන් ද, ගිනි තැබීම් මෙන්ම ගිනි ගැනීම් බහුල විමෙන් සිදුවන බලපෑමෙන් ද ගෙළිය උණ්ණන්වය ඉහළ දැමීමට අප ද දායකවී ඇත. එයට පාරිසරික ප්‍රතිවාර දැක්වීමට ද, අප මූහුණදීමේ ප්‍රතිඵලයක් ලෙස දෙනින් වාශ්පීකරණය දෙගුණ වීම, පරිසර උෂ්ණන්වය ඉහළ යැම්, නියගය නිර්මාණය වීම, ක්ෂණික විශාල වැසි කුඩා භූමි ප්‍රමාණයකට පතිත වීම ද, ස්වාහාවික ආපදාවන් හා සෞඛ්‍යමය තර්ජනයන්ට ලක්වීම ද පවතු ශ්‍රී ලංකාවක් ගොඩ තැගීමේදී අනියෝග ලෙස අප හඳුනා ගන්නෙමු.
5. රට තුළ ප්‍රතිතින භූ විෂමතාවයත්, අපට හිමි වර්ෂාපතනයේ ව්‍යාපෘතියත් අනුව සුවිශ්ච් පරිසර පද්ධතින් කිහිපයකට අප උරුමලද්දේ වෙමු. ඒ නිසාම විශාල ජෙව විවිධත්වයක්

පැවැතිම මහා දායාදයක් කොට සැලකිය යුතුය. රට තුළ හඳුනාගත් සුපුෂ්පික ගාක විශේෂ 3,150ක් ද, ඉන් අපට ආවේණික වූ 894ක් ද, ශ්‍රී ලංකාව තුළ හඳුනාගත් සත්ව විශේෂ 972ක් ද, ඉන් අපට ආවේණික විශේෂ 330ක් ද අපට උරුම වේ.

6. පවිතු ශ්‍රී ලංකාවක් ගොඩනැගිමේදී මෙම ජේව විවිධත්වය මහා ධනයක් ලෙස සලකන අප රටතුළ සිදු කෙරෙමින් පවතින වන විනාශයන්, පවත්වාගෙන යන කොල්ලකාරී ආර්ථික ක්‍රමය තුළ සිදුවන ජාත සංකොල්ලයන්, අපගේ වන වැස්ම මෙන්ම පිළින්ගේ පැවැතිමට අයහපත් ලෙස බලපැමි කරන ආක්‍රමණික ගාක හා සත්ව ව්‍යාප්තියන්, පාරිසරික අසමතුලිත තාවයන් නිර්මාණය කරමින්, පරිසරය තුළ සිදුවන විනාශය සමඟ වන සතුන් ගොවිනිම්, නගර දක්වා සංක්‍රමණය වීමත්, පාරිසරික කුළුතකාවය බිඳ දැමීමෙන් විවිධ සත්ව බණ්ඩවල ගහනය අධිකවීමත් අහියෝගයක් ලෙස හඳුනා ගැනේ. මෙය පාරිසරික ආර්ථික, සමාජයේ අර්බුද මතුවීමට ද බලවත් අහියෝගයක් ලෙස අප හඳුනා ගනිමු.
7. අප සතු සාගර කළාපය හඳුනා ගැනීමේදී වර්ග කිලෝමීටර 18,060ක ප්‍රාදේශීක සාගරයක් ද, වර්ග කිලෝමීටර 19,620ක යාබද සාගර කළාපයක් ද දැනට හඳුනාගෙන උරුම්වී ඇති වර්ග කිලෝමීටර 437,400ක අනනු ආර්ථික සාගර කළාපයක් හිමි මෙම සමස්ත සාගර කළාපය හා ඉන් ඔබිබට ඇති අතිමහත් ගාබ හා සත්ව මෙන්ම අධි සාන්ද බනිජ නියි ද හිමි මුත්, ඒ පිළිබඳ නිසි අධ්‍යයනයක් මෙතෙක් සිදුකර නොමැත. නිධන්ගත මෙවැනි ධනයකට හිමිකම් කියන අප එය නිසි ලෙස සීමා නිර්ණය නොකිරීමත්, වෙරළ ආස්‍රිතව ත්‍රියාත්මක වන විවිධ වූ කාර්යයන් ද, සාගරය හා ගොඩනිම අතර විශාල අස්ථායිතාවක් නිර්මාණය කිරීම, මානව ත්‍රියාකාරීත්වය හේතුවෙන් සාගරයට මුදාහරින අපද්‍රව්‍ය හේතුවෙන් ද සාගර කළාප විශාල අහියෝගයකට මුහුණ පා ඇති බව අප හඳුනා ගනිමු.
8. රටක් ලෙස අප මුහුණ දෙන අහියෝග අතර, පාලකයන් නිරැක්තර කළ කුණු කසල බරපතල අර්බුදයක් බවට

පත්කර ඇත. ආසංවිධිත සැලසුම් මහා තුනන සීවන රටාවේ සංකීරණභාවයන්, ලාභ ඉපැයිම මූලික අරමුණ කරගත් ආර්ථික ත්‍යාවලියන් හේතුවෙන් ලංකාවේ දෙනික කසල ජනනය මෙවික් ටොන් 7,000කට ආසන්නව පවතී. ජලය, වායුව, පස දුෂණය වී පාරිසරික, ආර්ථික, සෞඛ්‍යමය, සමාජය ගැටුව මෙතුදින් තිරමාණය කිරීම පවතු ශ්‍රී ලංකාවන් ගොඩනැගීමේදී අනියෝගයක් ලෙස අප හඳුනා ගනිමු.

9. ශ්‍රී ලංකාවට අවේණික අලි විශේෂය පරිසරයට ආහරණයක් ලෙස ආර්ථිකයට දිනය උපයන උපායක් ලෙස ද හාවිත කළ හැකිව තිබියදී අලින් අතින් එක් මිනිසේ සාතනය වන විට මිනිසුන් අතින් අලි තිදෙනෙකු සාතනය වීමේ අනුපාතය දක්වා ප්‍රශ්නය උගුවී තිබිමත්, රටපුරා ගැටුව ව්‍යාප්ති වීමත්, ඒ සඳහා ගනු ලබන ත්‍යාමාරුග පවතින අසාර්ථකභාවයන් අප පවතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේදී අනියෝග ලෙස හඳුනා ගනිමු.
10. දීර්ශ කාලයක් පරිසරයන් සමග ප්‍රතිච්‍රිත්‍යාමන්මක ගණුදෙනුවක තියැලීමේ වරද දසතින් පෙන්නුම් කරන මොඥාතක් ලෙස වර්තමානය අප හඳුනාගන්නා අතර, රටේ ගොඩනිම සිසාරා පැතිරෙන මාරාත්නික ව්‍යුග්‍රා රෝගයන්, බේංග වසංගතයන්, පිළිකා, ඇවසන ආදි රෝගන් නුදු සෞඛ්‍යමය ගැටුව අනිබවා ගිය, වැරදී පරිසර හාවිතයන් තුළ පැන තැගැණු අනියෝග ලෙස අප හඳුනා ගනිමු. එසේම ඉතිහාසයේ ස්වභාවික විපත් ලෙස හැදින්වූ ගංවතුර, නියගය හා නායායාම් වැරදී පාරිසරික ප්‍රතිපක්ෂියක හා වැරදී සංවර්ධන උපායමාරුගයන්ගේද නොදියුණු මිනිස් ත්‍යාකාරකම් හමුවේ ඇද වනවිට උස්සන්නවූ ගැටුව ලෙස අප හඳුනාගනු ලබේ.

පටිතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම් සඳහා යෝජනා හා විසඳුම්

නෙතික අණ පනත් හා ප්‍රයුජ්‍යේන්

පරිසර සුරක්ෂිතතාවය තහවුරු කිරීම උදෙසා දැනට පනවා ඇති පනත්හි දුරවලකම්, අඩුපාඩු, උංතාතාවයන් ඉවත් කිරීම උදෙසාත්, අවශ්‍ය නව පනත් සම්පාදනය උදෙසාත් ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රවීනයන්ගෙන් සමන්විත මූලික කොමිසමක් සේවා කෙරේ. කොමිසමේ ප්‍රධාන ක්‍රියාකාරකමක් ලෙස මහජන අදහස් හා යොජනා එක්සේ කිරීම ප්‍රධාන වගකීමක් වන අතර ඒ සඳහා සුදුසු වැඩ පිළිවෙළක්ද සකසනු ලැබේ. නව අණපනත් සකස් කිරීමේදී ජාත්‍යන්තරය සමග එලඹ තිබු ගිවිසුම් හා ප්‍රයුජ්‍යේන් පිළිබඳ අවධානය යොමුකරනු ලබන අතර ඉන් ගත යුතු වැදගත් කරුණු රට්ටේ පාරිසරික සුරක්ෂිතතාව වෙනුවෙන් අන්තර්ග්‍රහනය කරනු ලැබේ. මෙම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා උපරිම වසරක කාලයක් ඉලක්ක කරගනු ඇත. සම්මත කරගනු ලබන පාරිසරික අණපනත් හා ප්‍රයුජ්‍යේන් ආදාළ ආයතන හා සාම්නාය ජනතාව නොදැන ගැනීම බරපතල අවශ්‍ය ලෙස දකින අපි ඒවා සම්මත විමෙන් මාස 3ක් ඇතුළත මහජනතාව ඇතුළු රාජ්‍ය හා පොදුගලික ආයතන සඳහා පාරිසරික අණපනත් හා ප්‍රයුජ්‍යේන් පිළිබඳ ප්‍රාථමික අවධානයක් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවත තාවත් ඇත.

රටක් ලෙස ජාත්‍යන්තරයන් සමග එලැංඡ ඇති ගිවිසුම් හා ප්‍රයුජ්‍යේන් මගින් පටිතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා සිදුවන බාධා ඉවත් කර ගැනීමටත්, පාරිසරික සුරක්ෂිතතාවය තහවුරු කර ගැනීම උදෙසාත්, කරුණු සොයා බැලීම අරමුණු කර ගනිමින් ඒ සඳහා සුදුසුකම් සපුරන සහාවක් මගින් සමාලෝචනයක් සිදු කරනු ඇත. එම වාර්තාව පදනම්ව පෙර අරමුණු සපුරාගැනීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගනු ලැබේ.

සැලසුම්සහගත හුම් පරිභරණයක්

1. කාෂිකාර්මික කටයුතු හේතුවෙන් සිදුවන පාංශ බාධනය වැළැක්වීම අරමුණු කර ගනිමින් ගොවීන් සමග සම්බන්ධ වන විශේෂ ව්‍යාපෘතියකට එලැඹිනු ලැබේ. මෙහිදී මධ්‍යම කළුකරයේ ප්‍රධාන ගංගා දෝති හා දේ බැවුම්වල පිහිටි ගොවී බිම්වලින් සිදුන පාංශ බාධනය වීම වැළැක්වීම ප්‍රමුඛ කාර්යක් ලෙස සලකා විශේෂ ව්‍යාපෘතියක් පළමු මාස 6 ගෙවීමට ප්‍රථම ආරම්භ කරන අතර, සමස්ත රටේ ම පාංශබාධනය වැළැක්වීම අරමුණු කරගත් විශේෂ ව්‍යාපෘතිය වෙනුවෙන් නව රාජ්‍ය ඒකකයක් ස්ථාපිත කරනු ලැබේ.
2. සංවර්ධන ව්‍යාපෘති හා අනෙකුත් ඉදිකිරීම්වලදී සිදුවන පාංශ බාධනය වැළැක්වීමට එම ව්‍යාපෘති සැලසුම් කිරීමේදී ම නව රීතින් හා කොන්දේසි පනවනු ඇති.
3. වැළි, පස් හා බනිජ කැණීම් හිදී සිදුවන පාංශ බාධනය වැළැක්වීමට අරමුණු කර ගනිමින් කැණීමේ මූලික සැලසුම්වලදී ම අදාළ නව තීති හා කොන්දේසි ඇතුළත් කරනු ලැබේ. සංවර්ධන කටයුතු හා ඉදිකිරීම් සඳහා ලොව නවීන තාක්ෂණික ක්‍රම උපායන් දිරිගන්වන අතර, විකල්ප සාධක හඳුන්වාදීම මගින් ගල්, වැළි, පස් කැණීම මගින් සිදුවන පාරිසරික හානිය අවම කිරීමට කටයුතු කරනු ලැබේ.
4. මෙවන විට පාංශ බාධනයේම හේතුවෙන් හා අවිධිමත්ව හා අපරික්ෂාකාරිව සිදු කළ ඉදිකිරීම හේතුවෙන් හානි වූ, තිසරු වූ හා විනාශ වූ බිම් නැවත ප්‍රතිස්ථාපනය කිරීම රුපෝද්‍ය මූලික වගකීමක් කොට ක්‍රියා කරනු ඇති.
5. පාංශ බාධනය සඳහා දැඩි ලෙස බලපෑම් වන, රටට ආවේණික නොවන වගාවන් ක්‍රමානුකූලව ඉවත් කිරීමත්, එම බිම් තුළ ස්වාභාවික වන වැස්මක් ස්ථාපිත කිරීමට කටයුතු කිරීමට ක්‍රියා කෙරේ. මෙය පස්අවුරුදු සැලැස්මකට අනුව සැලසුම් කරන අතර, මධ්‍යම කළුකරයේ ස්වාභාවික වන වැස්මක්

ස්ථාපිත කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස සැලකමින් ත්‍රියාත්මක කරනු ලැබේ.

6. ගංගා දේශී හා වාරිපොෂීත ප්‍රදේශවල පාංශු බාධනය වැළැක්වීම අරමුණු කරමින්, රටට ආච්චීක ස්වභාවික වන වැස්මක් ඇති කිරීම උදෙසා කටයුතු කරනු ලැබේ.
7. රටේ ඉදිරි ගොඩනැගීම අරමුණු කර ගනිමින්, පාංශාණ කලාප හා පසේ රසායනයන් විද්‍යාත්මක ලෙස හඳුනාගැනීමක් සිදුකරනු ඇත. එය පහත දැක්වෙන භූමි පරිහරණ සැලැස්මට ඉවහල් කර ගනු ලැබේ.
8. රටේ සමස්ත භූමියම නිවැරදි, විද්‍යානුකූල භූමි පරිහරණ සැලැස්මක් අනුව ක්‍රියාත්මක කරනු ලැබේ. එහි ජනාචාස, නගර, ගොවිවිම්, කාර්මික බිම් සංරක්ෂීත භූමි ආදි ලෙස මූලික ලෙස කලාප සඳහා ගනිමින් කටයුතු කරන අතර, එම භූමි පරිහරණ සැලැස්මට අනුගතව රටේ ඉදිරි සංවර්ධන කටයුතු හා පැවතීම තීරණය කරනු ඇත. සමස්ත භූමි පරිහරණ සැකැස්ම වෙනුවෙන් විෂයන් ගණනාවක් ඒකාබද්ධ කරමින් භූමි පරිහරණ සැලසුම් යන්ත්‍රයක් ගොඩනගන අතර, අදියර 3ක් යටතේ (කෙටි, මැදි, දිගු) කාලින ලෙස වසර 5ක් යනවිට අවසන් සැලසුම් සකස් කරනු ඇත.
9. උග්‍ර පාංශු බාධනයට හා උග්‍ර නායෝම්වලට ගොදුරුව ඇති රටේ වටිනාම භූ කලාපයක් වන මධ්‍යම කදුකරයේ සුරක්ෂීතභාවය තහවුරු කිරීම උදෙසා දැනට සිදුකර ඇති පර්යේෂණ හා දත්ත උපයාගිකාට නව විද්‍යාත්මක ගෙවීමෙන් මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව නව රක්ෂීත වනාන්තර සංරක්ෂීත භූමි ස්ථාපිත කරනු ලැබේ.

අනාගත පැවැත්ම වෙනුවෙන් ජලය

1. මධ්‍යම කදුකරය හා ගංගා දේශීනි හි වර්ෂා ජලය ගබඩා කිරීමේ හැකියාව නිසි ප්‍රතිපත්තියක් හා කළමනාකාරීත්වයක් නොමැති වීමෙන් දුඩී ලෙස දුරටත් වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස විටක දුඩී නියගයන් විටක දැවැන්ත ගංවතුරටත් මුහුණ දේ. ජීවිත හා ආර්ථික හානින්වලට මුහුණදීමේ ගිසුතාව ක්‍රමක් ක්‍රමයෙන් වැඩි දියුණු වී ඇත. මෙම තත්ත්වය පාලනය හා කළමනාකරණය කර ගැනීමේ අරමුණින් ගංගා දේශීනි හා මධ්‍යම කදුකරයේ වැසි ජලය ගබඩා කර ගත යුතු ජල ධරු ප්‍රමාණය ගණනය කරන අතර, මතුපිට ඇති ජලධාරයන් හා පාෂාණ තුළ ඇති ජල ධරයන් ප්‍රතිපූරණය කිරීම උදෙසා විද්‍යානුකූල ක්‍රමවේදයන් සකස්කරනු ලැබේ. ඒ සඳහා අවශ්‍යවන සුදුසු වන ගහනයක් ස්ථාපිත කිරීමට කටයුතු කරනු ලැබේ.
2. ශ්‍රී ලංකාවේ සියලුම ජල මූලාශ්‍ර අධ්‍යයනයකින් පසු මැයි 2020 කටයුතු කොට, ගැසවිකර වසර 2ක් ඇතුළත සංරක්ෂණය කරනු ලැබේ.
3. එල්ලංගායි පද්ධති සත්‍යාචාර කළ හැකි ගංගා දේශීනි, සත්‍යාචාර කිරීමෙන් ක්ෂේත්‍රීක ගංවතුරෙන් හා නියගයෙන් සිදුවන බලපෑම අවම කිරීමට කටයුතු කෙරේ.
4. ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජ ඉතිහාසය සැකැස්මේ සුවිශේෂිතාව වන වාරි ශ්‍රීංචාරය අනාගත පරුපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීම අරමුණු කරගෙන විධිමත් ජල හා වාරි කොතුකාගාරයක් වසර 3ක් ඇතුළත නිර්මාණය කරනු ලැබේ.
5. මතුපිට හා නු අභ්‍යන්තර ජලය දුෂ්‍රණයට ලක්වන සියලුම මූලාශ්‍ර හදුනාගෙන විද්‍යානුකූල විධිමත් ක්‍රම මගින් ජලයේ පවිත්‍රතාව තහවුරු කිරීමට කටයුතු කරන අතරම ජල දුෂ්‍රණයට හේතුකාරකවන සාධක නවතා දැමීමට හා ඉවත් කිරීමට සැලසුම් කෙරේ.

6. කාර්මික කෘෂිකාර්මික හා සේවා සේවාත්වල හාවිත කර පරිසරයට මුදාහරිනු බලන ජලය නිවැරදි විද්‍යානුකූල ක්‍රමයකින් පරිසරයට බැහැර කිරීම අනිවාර්ය වනු ඇත.
7. ජල පරිහරණයේදී සිදුවන තාස්තිය හා දූෂණයන්, අධික ලෙස ඩුගත ජල පරිහරණය ක්‍රිඩ්‍යාන් මතුවිය හැකි අරුමුද කළමනාකරණය උදෙසාත් විද්‍යාත්මක, පාරිසරික ජල කළමනාකරණ සැලැස්මක් සකස් කොට ක්‍රියාවට තෙතෙනු ලැබේ.

අසිරීමත් ජෙව විවිධත්වය සූරකීමු

1. වන ජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු විසින් අවසන් වරට ගැසෙම් කර ඇති ඩුම් කළපයන්හි අවධානමකට ලක්වී ඇති ප්‍රදේශ නැවත එම කළාපයන් තුළට අන්තර්ග්‍රහණය කර සංරක්ෂණය කරනු ඇත.
2. ජාත්‍යන්තර පරිසර ප්‍රයුජ්‍යාත්මක වලට අනුගතව කාර්මික, නාගරික, ජනාධාරී හා කුදාකර ප්‍රදේශවල වෙන් වෙන්ව පැවතිය යුතු වනගණන්වයන්ගේ ප්‍රතිශත පවත්වා ගැනීම වෙනුවෙන් නව වන බිම් සේවාපිත කොට සංරක්ෂණය කරනු ලැබේ.
3. සමස්ථ ලාංකික පරිසර පද්ධතියේ ජීවී පැවැත්මට අනතුරුදායක තත්ත්වයක් ගෙන එන ආක්‍රමණික ගාක හා සත්ව විශේෂයන් රට තුළට ඇතුළුවීම වැළැක්වීමට විද්‍යානුකූල විධිමත් නිරෝධායන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරනු ඇත. ශ්‍රී ලංකාව තුළ සුවිශේෂී වටිනාකම් ගෙන එන ගාබ හා සත්‍ය ජානයන් විවිධ පටු ආරීක අවශ්‍යතාවන් වෙනුවෙන් සූළ පිරිසකගේ අනිවාර්ධිය තකා සිදුවන පැහැරගැනීම අභ්‍යාසිකිරීමට කටයතු කරන අතර එය ජාතික වටිනාකමක් ලෙස තක්සේරු කරනු ඇත. රටේ පාරිසරික අවශ්‍යතාවයන් හා අනාගත පැවැත්ම තිර කිරීමේ අරමුණ සහිතව පළමු වසර 5 අවසන් වන විට රටේ සංරක්ෂිත වන ගණන්වය, සමස්ත ඩුම් ප්‍රමාණයෙන් 35% දක්වා වර්ධනය කිරීමට කටයුතු කරන

අතර, එහිදී මධ්‍යම කළුකරණයේ වැසි වනාන්තර පද්ධතිය වඩා සංක්ෂීප්ත කිරීමක් ලාංකිය ජෙව විවිධත්වයේ අවශ්‍යතාවයට අනුකූල වන ගාබ ප්‍රජාවක් සංරක්ෂිත හුම් තුළ ස්ථාපිත කිරීම් කටයුතු කරනු ලැබේ.

පාරිසරික සුරක්ෂිතභාවයත් මහජනාවගේ ආර්ථික අනිවාධියත් අරමුණු කර ගනිමින් පාරිසරික වන හා ඔෂාජය වගා ව්‍යාපෘතියක් පළමු වසර 5 තුළ අක්කර ලක්ෂ 5ක හුම් ප්‍රමාණයක සිදු කිරීමට සැලසුම් කරනු ලැබේ. මේ සඳහා රජය ජනතාවට මාරුග උපදේශය ආධාර ලබාදීම හා වෙළඳ පොල සකස් කර දීමේ මූලික වගකීම රජය විසින් ඉටු කරනු ඇත.

4. ශ්‍රී ලංකාවට ආවේනික සත්ව හා ගාක ප්‍රජාව මානව ක්‍රියාකරකම් හේතුවෙන් පත්ව ඇති අවදානම අහෝසි කිරීමට සැලසුම් කරන අතර ස්වාභාවික පාරිසරික ක්‍රියාවලි හේතුවෙන් වද වීමේ තරේතනයට මුහුන දෙන ජීවීන් හඳුනාගෙන මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීමේ ක්‍රිවලියක් ක්‍රියාත්මක කරනු ඇත.
5. පාරිසරික සම්බුද්ධිතතාව බිඛහෙලමින් සත්ව විශේෂ කිපයක සිදුවන සණත්වයන්ගේ සිගු වැඩිවීම පාරිසරික උවදුරක් ලෙප හඳුනාගන්නා අතර එසේ වැඩිවීමේ ජ්වවිදාන්මක හේතුන් අධ්‍යායනය කර ස්වාභාවික වරණ ක්‍රියාවලිය මගින් විද්‍යානුකූලව පාලනය කිරීමට සැලසුම් ක්‍රියාත්මක කරනු ඇත.
6. මානව පැවැත්ම සහ පාරිසරය තිර කිරීමේ අරමුණීන් නව සංකල්පයක් ලෙස පාරිසරික ජනාධාරකරණනයත්, පාරිසරික නාගරිකරණනයත් යන සංකල්ප හඳුන්වා දෙමින් පළමු වසර 5 තුළ තේරුගන් නගර 10ක් විශේෂයැයින්ගේ සැලසුම්වලට අනුව ආදර්ශ හරිත නගර ලෙස ඉදිකර ජනතා අයිතියට පත්කරනු ලැබේ.
7. සමස්ථ ජීවී පැවැත්ම සඳහා පාංශු ගෝලය හා වායු ගෝලය තුළ ජෙවු ජීර්ණ ක්‍රියාවලිය මතා ලෙස පවත්වා ගැනීමට අති විශාල කර්සභාරයක් සපුරාත ස්කුද ජීවී ගහණ විනාශ

කරන මිනිස් ක්‍රියාකාරකමක් වූ මුදා හරින කෑතීම කාරක රසායනිකයන් පරිසරයට බැහැර කිරීම විද්‍යාත්‍යාකුල විධිමත් වැඩ පිළිවෙළක් මගින් පාලනය කිරීමට සැලසුම් කරනු ලැබේ.

සුපවිතු තුස්ම පොදුක්

- මෙයට ජාතික ජාත්‍යන්තර මට්ටමින් වායුගේලයද බරපතල දුෂ්‍යණයකට ලක්ව ඇත. එහි ප්‍රතිච්චිත ලෙස සෞඛ්‍ය ආර්ථිකමය ගැටුව වර්ධනය වෙමින් පවතී. එබැවින් සියලු මිනිස් ක්‍රියාකාරකම නිසා වායු ගේලයට විමෝශනය වන සියලු වායු වර්ගයන් හා ක්‍රියා සණ අංශ පිළිබඳව විගණනයක් සිදු කරනු ඇත. ඒ සඳහා අවශ්‍ය පාරිසරික විගණන ඒකකයක් ස්ථාපිත කරනු ඇත. එකී විගණනය අනෙකුත් පාරිසරික සාධකයන්හි ගුණාත්මක බව තහවුරු කරගැනීම උදෙසා විගණනයේ යෙදෙනු ඇත.
- වායු ගේලයට විමෝශනය වන දුෂ්‍යකාරක වායු වර්ග එම ස්ථානයේදීම අතුරු නිෂ්පාදන බිජිකරුම් හෝ බැහැරකරුම් නව තාක්ෂණ හඳුන්වා දීම හෝ විමෝශනය සිදු නොවන ක්‍රමවේදවලට ප්‍රවිෂ්ටි විම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමින් පාලනය කිරීමට සැලසුම් කෙරේ.
- වායු ගේලය ක්‍රියාත්මක ප්‍රක්ෂේප අනුකූල නිමාණය වෙමින් මිනිසාට ජ්‍යෙෂ්ඨවීම අනියෝගයට ලක් කරමින් වායු දුෂ්‍යණය උව්ව අවස්ථාවකට ලගා වී ඇති නගර හඳුනා ගෙන කඩිනමින් එම දුම්කාව ඉවත්කිරීම සඳහා නව තාක්ෂණික මෙශව ක්‍රම හාවිතා කරනු ඇත. මහනුවර වැනි දැඩි වායු දුෂ්‍යණයට ලක්ව ඇති නගර 2ක් තොරා නියමු ව්‍යාපෘතියක් ලෙස පිරිසිදු වාතය සහිත නගර බවට වසර ඇතුළත පත්කිරීමේ ක්‍රියාලිය ආරම්භ කරනු ඇත.

4. වායු ගෝලයේ හරිත වායු අවශ්‍යෙක්ෂණ හා විමෝචන ක්‍රියාවලිය සම්බුද්ධිතතාවයේ පවත්වා ගැනීම සඳහා කාලන් තිර කිරීමේ උපරිම හැකියාව ඇති සූෂ්ණික වර්ධනයක් ඇති පාරිසරික යෝග්‍ය දැව වර්ගයන් හඳුන්වාදෙන අතර එමගින් වාණිජ නිශ්පාදනය කරන කර්මාන්ත සඳහා රාජ්‍ය අනුග්‍රහ ලබයෙනු ඇත.

මනරම් වෙරළක් පිවිතුරු සුදුරක්

1. වෙරළ තීරයට හෝ සාගරයට සෘජුව හෝ වතුව අපදුව්‍ය බැහැර කිරීම පුරුණ ලෙස නතර කරනු ලැබේ.
2. වෙරළ කළාපයේ අධි සංවේදී පරිසර පද්ධති හඳුනා ගෙන එම පරිසර පද්ධති සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍යය අවම සීමාව තුළ මානව ක්‍රියකාරකම් අත්හිටවනු ඇත.
3. අනෙකත් වෙරළ කළාපයන්හි වෙරළ සංරක්ෂණ අවම සීමාව විද්‍යානුකූලව තීරණයකරන අතර එය නිවැරදිව නිරවුල්ව මිණුම් කටයුතු කර සළකණු කරනු ඇත. එම සීමාව තුළ නව ඉදිකිරීම් අත්හිටවනු ලබන අතර පවතින ඉදිකිරීම් කුමණුකූලව විකල්ප හඳුන්වා දෙමින් ඉවත්කිරීමට කටයුතු කෙරේ. මෙම කර්තවය වසර 3ක කාලයකින් නිමකරනු ඇත.
4. මත්ස්‍ය සම්පත ඇතුළු ගැටුරු මූහුදේ පවතින ස්වභාවික සම්පත් හාවිතයට ගැනීමට හා එම සම්පත් සුරක්ෂිත කිරීම වෙනුවෙනුක් සාගර දුෂ්ණය අවම කිරීම වෙනුවෙන් ජ්‍යන්තර නීතිවලට සම්ගාමීව පාරිසරික නීති පද්ධතියක් සකසනු ඇත. මෙම කාර්යය වසරක කාලකින් නිමකරනු ඇත.
5. ශ්‍රී ලංකීය ජනතාව සමග සාස්කාතිකව බැඳී ඇති මූහුදු වෙරළ කළාප කිහිපයක් හා සංවාරක ආකර්ෂණයට ලක්ව ඇති වෙරළ කළාප කිහිපයක් සියලු පහසුකම් සහිත සුන්දර පාරිසරික තීරයන් බවට වසර 3ක් ඇතුළත ගොඩ තැගනු ඇත.

නිකසල රටක උරුමය

1. මූලික කසල කළමණාකරනය කසල ජනනය වන ස්ථාන එනම් ගැහ කරමාන්ත, ව්‍යාපරික ස්ථාන හා ආයතනවලින්ම ආරම්භ කිරීමට විදිමත් සැලැස්මක් සකස් කරනු ලැබේ.
2. නිෂ්පාදකයා, ව්‍යාපාරිකයා, පාරිභෝගිකයා එක්ව පරිසරයට බැහැර කරන කසල සමාජ වගකීමක් සහිතව බැහැර කරලීමේ ක්‍රමවේදයකට යටත් කරනු ඇත.
3. ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත් අපද්‍රව්‍ය ඇතුළත් සන අපද්‍රව්‍ය ප්‍රතිච්ඡාලිකරණය සඳහා තේරු ගත් ස්ථාන කිහිපයකම මධ්‍යස්ථාන පිහිටුවනු ලැබේ. මෙම කර්තව්‍යය ක්‍රියාවත්තනාග වසරක් තුළ අවසන් කරනු ඇත.
4. රාජ්‍ය හා පොදුගලික අංශ දායක කර ගනීමත් ජේව රසායනික කසල කළමණාකරණ කරමාන්තගාලා සැම දිස්ත්‍රික්කයකටම එක බැහිත් ස්ථාපිත කිරීම තුළින් කොමිපොස්ට් පොහොර හා බලශක්ති නිශ්පාදනයටද අවතිරෙනය වීම.

වැරදි භාවිතයෙන් නිර්මිතවූ පාරසරික ගැටළ දුරලුම්

1. රටේ පවතින ප්‍රධාන වන ජීවී හා වන සංරක්ෂණ කළාප ඒකාබද්ධ කළ හැකි ස්ථාන හඳුනාගෙන නැවීන මංකඩ්වල් ස්ථාපන කිරීමට සැලසුම් කෙරේ. මේ යටතේ පළමු වසර 2 තුළ ප්‍රධාන වන කළාප 10 තුළ නව අලීමංකඩ්වල් ස්ථාපිත කිරීමට සැලසුම් කෙරේ.
2. වන සතුන් ගම් වැදීම හා වගා බීම්වලට සිදුකරන හානීන් වළක්වා ගැනීමටත් වන සතුන්ගේ ආහාර අවශ්‍යතාවය සැපිරීමත් අරමුණු කර ගනීමත් වන අලින් හා වන සතුන් සඳහා වනාන්තරවල පවතින ආහාර අවශ්‍යතා සැපිරීම

වෙනුවෙන් අදාළ පාරිසරික පද්ධති නිරමණය කිරීමට සැලසුම් කිරීම.

3. අලි ඇතුන්ගේ ඇත් දළ, ගජමූතු, කෙදි පිළිබඳව පවතින සමාජ මිත්‍යාචන් හා වටිනාකම් අනෝසි කිරීම සඳහා අවබෝධය ලබාදීමට කටයුතු කෙරේ.
4. වනඛලින් ගම් තාක්රිවලට පිවිසීම වැළැක්ම සඳහා විධිමත් විදුලි වැට පද්ධතියක් ස්ථාපිත කරන අතර ඒ සඳහා වූ ඒකකයක් පිහිටිවනු ලැබේ. එමෙන්ම පිට විද්‍යාත්මක හා නව තාක්ෂණික ක්‍රමවේදයන් ජන සහභාගින්ට වැඩ සටහන් අලි මිනිස් ගැටුම් පාලනය කිරීම සඳහා භාවිත කෙරේ.
5. පාරිසරික මිතුරු මානව පැවැත්මකට කුමානුකලව සමාජය අනුගත කරගතිමින් පරිසරය විසින් මානවයාට එල්ලකර තිබෙන වකුගතු බේංග පිළිකා ග්‍රැසන රෝග ආදි සෞඛ්‍ය ගැටළු පුදු සෞඛ්‍ය ගැටපු ලෙස ලසු නොකරන අතර වැරදි පාරිසරික හාවිතාවක් සහ අවිධිමත් සංවර්ධන ක්‍රියාවලි හේතුවෙන් පැනනැගුන ගැටළු ලෙස හඳුනා ගන්නා අප එම ගැටපු තුරන් කිරීමට අධ්‍යාපනික මෙන්ම පාරිසරික සංස්කෘතියක් ගොඩ නැගීමට සැලසුම් කරන අතර එය ඇගයීමේ ක්‍රියාවලිකට වාර්ෂිකව හාවිතා කරනු ඇත.
6. මානව වාසස්ථාන වන නිවාස හා වැඩ බිම් සෞඛ්‍ය ආරක්ෂිතව පරිසර හිතකාම් ප්‍රියමනාප ස්ථාන බවට පත් කිරීම සඳහා ප්‍රජා සහභාගින්වයක් සහිත රාජ්‍ය මැදිහත්වීමක්ද ඇතුළත් සැලසුමකට ලක් කෙරේ.
7. ජනතාවගේ පරිභෝෂනය සඳහා පිරිසුදු ගුණාත්මක ආහාර මෙන්ම අනෙකුත් හොතිකමය හාණේඩ හා ද්‍රව්‍යය පරිසර හිතකාම් පරිභාජන රටාවකට ගෙන ඒමත් සඳහා දැනුම ලාභාදීම ඒ සඳහා වූ සංස්කෘතියක් ගොඩනැගීමට සැලසුම් කිරීම රජයේ වකීමක් කොට සලකා කටයුතු කරයි.

ଶୁଣିକ ତନ ବିଲୋପିଗ୍ରାୟ

පරිසරය ප්‍රතිඵත්ති සම්පාදන කම්පුව

පරිසරවේදී පූජ්‍ය වැකක්දවල රාජුල හිමි
පරිසරවේදී ආචාර්ය එස්.ඩී. ගොඩිගමුව මහතා

ආචාර්ය අණෝක රංචල මහතා

රුහුණු විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ උප්‍යුත්ත් කළුකාවාරය,
ආචාර්ය ඩී.එල්.ඩී.එම්. ගම්මික ලියන්ගේ මහතා

යේෂණ්ධ පරිසරවේදී ආචාර්ය ර්‍යේන්ද කාරුයවසම් මහතා

යේෂණ්ධ පරිසරවේදී, ලේඛක සම්පත් ආරුයකේන මහතා

විදුහළුපති එන්. විජයනුමාරත්න මහතා

ත්වදේ අධිකිය කැදුවුම්කරු සහ බහු විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියට එරෙහි
රනතා පෙරේමුණේ කැදුවුම්කරු
සමන්ත විද්‍යාරත්න මහතා

රුහුණු විශ්වවිද්‍යාලයේ
මහාචාර්ය උම්මුනාක ලියන්ගේවිව මහතා

පරිසරවේදී, වාස්තු විද්‍යාඥ
උදුල බණ්ඩාර ඔෂ්ඨධිභාම් මහතා

කළුණී ගං දියවර සුරුයිමේ ජාතික ව්‍යාපාරයේ සභාපති
අධික නිරෝෂන් මහතා

චි.ඩී.එම්.එස්. සමරනායක මහතා